

අරමුදල් කළමනාකරුගේ සමාලෝචනය

ආර්ථික සමාලෝචනය

ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2024 පළමු කාර්තුවේදී හිතකර ආර්ථික තත්ත්වයක් අත්විඳින ලදී. ඒ අනුව, ආර්ථිකයේ සියලුම අංශවල සහාය ඇතිව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථිකය 5.3% කින් වර්ධනය විය. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශය 2024 පළමු කාර්තුවේදී පිළිවෙලින් 1.1%¹, 11.8 %¹, 2.6%¹ කින් පුළුල් විය. මෙම වර්ධනයට අඩු උද්ධමනය, සහ පොලී අනුපාත සහ විදේශ මුදල්වල ද්‍රවශීලතාවය ඉහළ යාම හේතු විය. ලෝක බැංකු අනාවැකියට අනුව, 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය 2.2% ක මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරයි.

පොලී අනුපාත පරිසරය

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ පළමු අර්ධය තුළදී ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දිගටම පවත්වා ගෙන ගියේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 50ට අඩු කළ අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 8.5% සහ 39.5% ලෙස පවත්වා ගැනීමට තීරණය කළේය. ලිහිල් කළ මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත පහළට සකස් වී ඇත. කෙසේ වෙතත්, ණය පොලී අනුපාත ගැලපීම් තැන්පතු අනුපාතවලට වඩා දුර්වලව පවතින අතර වෙළෙඳපොළ ණය අනුපාතිකය පහළට ගැලපීම සඳහා තවදුරටත් ඉඩක් නිර්මාණය කරයි. එපමණක් නොව, මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් රජයේ සුරැකුම්පත්වල ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. සලකා බලන කාල සීමාව තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත ලබා දෙන ණය ප්‍රසාරණයක් වාර්තා කර ඇත. වෙළෙඳපොළ ණය අනුපාත තවදුරටත් අඩු කිරීම පෞද්ගලික අංශයේ ණය වර්ධනයට පහසුකම් සපයනු ඇත.

උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021 = 100) මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2024 ජුනි මාසයේදී 1.7%³ ක් ලෙස පැවතුනි. විදුලි ගාස්තු සහ ඉන්ධන සහ LP ගෑස් මිලෙහි පහළට සංශෝධනය වීම සහ සාපේක්ෂව දුර්වල ඉල්ලුම් තත්ත්වයන්

ද ර්ට සහාය විය. වාර්ෂික ආහාර උද්ධමනය 2024 ජුනි මාසයේ දී 1.4% ³ කින් ඉහළ ගිය අතර ආහාර නොවන උද්ධමනය 1.8% ³ කින් වැඩි විය.

අඩු විදුලි ගාස්තු සහ ගෘහස්ථ ඉන්ධන මිල සහ සංඛ්‍යානමය පදනමේ ඒකාබද්ධ බලපෑම නිසා ඉදිරි මාස සඳහා උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මධ්‍ය කාලීන උද්ධමනය ක්‍රමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්ක මට්ටම වන 5%.³ සමඟ සමපාත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බාහිර අංශය

2024 පළමු භාගයේ විදේශ අංශයේ කාර්ය සාධනය, වෙළෙඳ හිඟයක් තිබියදීත් ධනාත්මකව පැවති අතර ර්ට ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් ඉහළ ගලා ඒම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් තරමක් ඉහළයාම හේතු විය. 2024 ජුනි මස අවසානයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චීනයේ මහජන බැංකුව සමඟ හුවමාරු කර ගැනීම ඇතුළුව සැලකිය යුතු ශුද්ධ මිලදී ගැනීම් මගින් සහාය දක්වන ලද දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6 දක්වා ඉහළ නැංවීය. එම කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 6.0%³කින් ඉහළ ගියේය.

CTCLSA ආදායම් අරමුදල (ආරම්භය: 26 ජූලි 2021)

අරමුදල් කළමනාකරු

කුහන් විනයාගසුන්දරම්

අරමුදල් අරමුණ සහ පදනම

CTCLSA ආදායම් අරමුදලේ ආයෝජන අරමුණ වන්නේ මධ්‍යස්ථ අවදානම් සහිත ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල ආයෝජනය කිරීමෙන් වාර්ෂික ආදායමක් ලබා දීමයි. අරමුදලේ අවදානම් සහ ප්‍රතිලාභ අවශ්‍යතා සලකා බලා ඒකක හිමියන්ට සුදුසු ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අරමුදල ආයතනික ණය සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ඇත.

විස්තර

2024 ජූනි 30 දිනෙන් අවසන් වූ කාලය සඳහා, CTCLSA ආදායම් අරමුදල එහි ආයෝජකයින්ට 18.29%⁷ ක වාර්ෂික ප්‍රතිලාභයක් ලබා දුන්නේය. අරමුදල මූලික වශයෙන් අවධානය යොමු කළේ ආයෝජන ශ්‍රේණිගත කිරීම් සහ ඊට වැඩි නිකුත් කරන්නන් සමඟ රජයේ සුරැකුම්පත් සහ අනෙකුත් ස්ථාවර ආදායම් උපකරණ වෙතය. අරමුදලේ කාලසීමාව වසර 0.667ක් වූ අතර අරමුදලින් 100%ක් A- සහ ඊට වැඩි ශ්‍රේණිගත උපකරණවල ආයෝජනය කර ඇත.

සටහන **03:** අරමුදල් ප්‍රතිලාභ එදිරිව පදනම් ප්‍රතිලාභ⁷

කාලය	GAIF	NDBIB-CRISIL 364 Day T-Bill Index	GAIF-Annualized (වාර්ෂික)
2024 වර්ෂය තුළ	9.10%	7.33%	18.29%
ආරම්භයේ සිට	57.83%	44.35%	19.78%

*කාර්ය සාධනය 2024 ජූනි 30 වැනි දිනට මාසය අවසන් මිල ගණන් මත පදනම් වේ. මෙම ලේඛනයේ ඇතුළත් කාර්ය සාධන දත්ත අනිත කාර්ය සාධනය නියෝජනය කරන අතර අනාගත ප්‍රතිඵල පිළිබඳ සහතිකයක් නොවේ.


සලකා බලනු ලබන කාල සීමාව තුළදී මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම දිගටම කරගෙන ගියේය. ඒ අනුව, මහ බැංකුව 2024 මාර්තු මාසයේදී සිය ප්‍රතිපත්ති

පොලී අනුපාත පදනම් ඒකක 50කින් අඩු කළේය. අඩු පොලී අනුපාත පරිසරය සැලකිල්ලට ගෙන, ඉදිරි මැතිවරණ කාලසීමාව තුළ ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් පොලී අනුපාත වැඩිවීමේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් සඳහා අරමුදල ආයෝජනය කර ඇති අතර දිගුකාලීන ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතවලට පවත්වාගෙන යයි.


තවද, පොලී පහත වැටීම මධ්‍යයේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා අරමුදල ආයතනික ණය උපකරණයට නිරාවරණය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, CTCLSA ආදායම් අරමුදල 2024 ජුනි මස අවසානයේදී 18.29% ක වාර්ෂික ප්‍රතිලාභයක් ජනනය කර ඇත.

අරමුදල හා සම්බන්ධ මූලික තොරතුරු

අරමුදලේ ණය ගුණත්වය - ශුද්ධ වත්කම් වටිනාකමේ ප්‍රතිශතය%



වත්කම් බෙදා හැරීම



2024 ජුනි 30 වන විට අරමුදලේ මුළු ශුද්ධ වත්කම් වටිනාකම රු මිලියන 122.267ක් වන අතර අරමුදලේ ඒකක දරන්නන් සංඛ්‍යාව 62කි. 2024 ජුනි 30 වැනි දින අරමුදල සඳහා ඒකකයක ගැණුම් (දායකත්ව) සහ විකුණුම් (මුදාගැනීම්) මිල රු. 15.78297කි.

කල්පිරීමේ තත්ත්වය - ශුද්ධ වත්කම් අගයේ % වෙනස

